

## පාභාණවලින් නිර්මිත ස්මාරක හා පුරාවස්තු කෙරෙහි බලපෑම් කෙරෙන ලයිකනයන්හි නොදුටු ස්වරුපය

මධුජිකා නිර්මාලි දහනායක<sup>59</sup>

ඉතිහාසය ගුරුකොට තබා යමෙකු අදහස් දක්වන්නේ නම් එහි ගිලා අවශ්‍ය සහිත විද්‍යාගාරය අනුරාධපුරය සහ අවට කළාපය ලෙස පෙන්වා දිය හැකි ය. නමුන් එකි වූ සරල ද්‍රව්‍යාත්මක සංස්කෘතියේ විනාය දායාත්මාන තොවන තරම් සුක්ෂම විය හැකි ය. පාභාණ ආග්‍රිත හායනය සිදුවිය හැකි හේතු ලෙස ස්වභාවික, ජීව විද්‍යාත්මක, රසායනික සහ උද්ඒළිත විද්‍යාත්මක හේතු දක්වාලිය හැකි ය. උද්ඒළිත විද්‍යාත්මක ලෙස ලයිකන නම් වූ හායනකාරක වර්තමානය වන විට බහුලව ම දැකගත හැකි වේ. ලයිකනයෙහි ක්‍රියාකාරීත්වය පාභාණමය නිර්මාණ සඳහා ඇති කෙරෙන බලපෑම් පිළිබඳව පුරාවිද්‍යායින් අවධානය යොමු කළ යුතු වේ. අනුරාධපුර විස්කාත කළාපය තුළ පාභාණ ආග්‍රිත නිර්මාණ සිදුකිරීමේ දී ප්‍රධාන වශයෙන් ම හාවිත කළ පාභාණ වන්නේ නයිජ් පාභාණය සි. ඒ අනුරින් විශේෂිත නිර්මාණ සඳහා ප්‍රත්‍යුගල් අවම මට්ටමක් තුළ හාවිතයට ගෙන තිබේ. මෙකි සියලුම පාභාණ ජීරණය විමේ දී ලයිකනයේ බලපෑම් දෙයාකාරව සිදු කෙරෙන අතර එය ජේව හු භෞතික හායනය සහ ජේව හු රසායනික හායනය ලෙස නම් කෙරේ. මෙමගින් ඇති කෙරෙන බලපෑම් ත්‍යාගාත්මක ව හඳුනාගත හැකි වූව ද එහි සැබැඳු ක්‍රියාකාරීත්වය පිළිබඳ ව පුරාවිද්‍යායා සතු අවබෝධය සහ උනන්දුව විහිදී ඇත්තේ ලසු වූ පරාසයක් තුළ ය. එයට හේතුව ලයිකන තුළින් පාභාණමය නිර්මාණය සඳහා වන බලපෑමෙහි අභිතකර තත්ත්වය ඉතා සංකීරණ සහ අධ්‍යයනයට අපහසුවේමයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ, මිහින්තලය පුරාවිද්‍යා භුමිය පර්යේෂණයට බහුන් කිරීමේදී ප්‍රධාන ලයිකන හැඩා තුන ම දැකගත හැකි වේ. මෙම තත්ත්වයන් පාභාණමය නිර්මාණයෙහි මතුපිට අවලස්සන ස්වරුපයක් පෙන්වන අතර දේශගුණික විව්‍යාතාවන්ගෙන් ලයිකන ඇති වීම සහ මිය යැමෙන් පාභාණමය උපස්ථිරය ද ඉවත් වේ. ලයිකන අම්ල (lichen acid) හේතුවෙන් පාභාණයේ දුර්වල ස්ථාන විභාගනය කිරීමට ද සමන් වේ. කැටයම් සහිත නිර්මාණවල ලයිකන දීප්සකාලීන ව වර්ධනය වීමෙන් කැටයම සම්පූර්ණයෙන් විනාභ විය හැකි ය. ලයිකන අම්ලය මගින් සිදුවන රසායනික බලපෑමට වඩා ඉක්මන් හායනයක් පාභාණමය උපස්ථිරය මත වර්ධනය වීමෙන් සිදු වේ. එයට හේතුව වියලි කළාපයේ පවතින දේශගුණික තත්ත්වයේ බලපෑම් සි. මිහින්තලය පුරාවිද්‍යා උරුමස්ථානය ඇපුරින් සිදුකරන ලද මෙම අධ්‍යයනයෙන් නිගමනය කළ හැක්කේ මෙම ප්‍රදේශයේ පාභාණ ආග්‍රිතව නිර්මාණය කොට ඇති පුරාවස්තු හා ස්මාරක, ලයිකන මගින් දිය කිරීමට සහ ජීරණය වූ පාභාණ මත වර්ධනය වීමට ද හැකි බව සි.

ප්‍රමුඛ පද: ලයිකන, පාභාණ, හායනකාරක, ද්‍රව්‍යාත්මක සංස්කෘතිය

<sup>59</sup>පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය.